

ලක්දිව ඉංජිනේරු පුද්ගලික සමාගම - 2021

1. මූල්‍ය ප්‍රකාශන

1.1 තත්ත්වගණනය කළ මතය

ලක්දිව ඉංජිනේරු පුද්ගලික සමාගමේ 2021 දෙසැම්බර් 31 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා වූ විස්තීර්ණ ආදායම් ප්‍රකාශනය, හිමිකම් වෙනස්වීමේ ප්‍රකාශනය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා මුදල් ප්‍රවාහ ප්‍රකාශනය සහ මූල්‍ය ප්‍රකාශනවලට අදාළ සටහන්, සාරාංශගත වැදගත් ගිණුම්කරණ ප්‍රතිපත්තිවලින් සමන්විත 2021 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(1) ව්‍යවස්ථාව සමඟ සංයෝජිතව කියවිය යුතු 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ විධිවිධාන ප්‍රකාරව මාගේ විධානය යටතේ විගණනය කරන ලදී. පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කළ යුතු යැයි මා අදහස් කරන මාගේ අදහස් දැක්වීම් හා නිරීක්ෂණයන් මෙම වාර්තාවේ දැක්වේ.

මෙම වාර්තාවේ 1.5 ඡේදයේ දක්වා ඇති කරුණුවලින් වන බලපෑම හැර, සමාගමේ මූල්‍ය ප්‍රකාශන තුළින් 2021 දෙසැම්බර් 31 දිනට මූල්‍ය තත්ත්වය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා එහි මූල්‍ය කාර්ය සාධනය හා මුදල් ප්‍රවාහ සත්‍ය හා සාධාරණ ලෙස දැක්වෙන අයුරින් ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතීන්ට අනුකූලව මූල්‍ය ප්‍රකාශන පිළියෙල කර ඇති බව මා දරන්නාවූ මතය වේ.

1.2 තත්ත්වගණනය කළ මතය සඳහා පදනම

මෙම වාර්තාවේ 1.5 ඡේදයේ දක්වා ඇති කරුණු මත පදනම්ව මාගේ මතය තත්ත්වගණනය කරනු ලැබේ.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිතීන්ට (ශ්‍රී.ලං.වි.ප්‍ර.) අනුකූලව මා විගණනය සිදු කරන ලදී. මෙම විගණන ප්‍රමිතීන් යටතේ වූ මාගේ වගකීම, මෙම වාර්තාවේ මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම යන කොටසේ තවදුරටත් විස්තර කර ඇත. මාගේ තත්ත්වගණනය කළ මතය සඳහා පදනමක් සැපයීම උදෙසා මා විසින් ලබාගෙන ඇති විගණන සාක්ෂි ප්‍රමාණවත් සහ උචිත බව මාගේ විශ්වාසයයි.

1.3 මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් කළමනාකරණයේ සහ ඊට සම්බන්ධ පාලනය කරන පාර්ශවයන්ගේ වගකීම

මෙම මූල්‍ය ප්‍රකාශන ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතීන්ට අනුකූලව පිළියෙල කිරීම හා සාධාරණ ලෙස ඉදිරිපත් කිරීම සහ වංචා හෝ වැරදි හේතුවෙන් ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොරව මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවනු පිණිස අවශ්‍යවන අභ්‍යන්තර පාලනයන් තීරණය කිරීම කළමනාකරණයේ වගකීම වේ.

මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමේදී, සමාගම අඛණ්ඩව පවත්වා ගෙන යාමේ හැකියාව තීරණය කිරීම කළමනාකරණයේ වගකීමක් වන අතර, කළමනාකාරිත්වය සමාගම ඇවර කිරීමට අදහස් කරන්නේ නම් හෝ වෙනත් විකල්පයක් නොමැති විටදී මෙහෙයුම් නැවැත්වීමට කටයුතු කරන්නේ නම් හැර අඛණ්ඩ පැවැත්මේ පදනම මත ගිණුම් තැබීම හා සමාගමේ අඛණ්ඩ පැවැත්මට අදාළ කරුණු අනාවරණය කිරීමද කළමනාකරණයේ වගකීමකි.

සමාගමේ මූල්‍ය වාර්තාකරණ ක්‍රියාවලිය සම්බන්ධව පරීක්ෂා කිරීමේ වගකීම, සම්බන්ධ පාර්ශව විසින් දරනු ලබයි.

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 16(1) උප වගන්තිය ප්‍රකාරව, සමාගමේ වාර්ෂික සහ කාලීන මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවන පරිදි ස්වකීය ආදායම්, වියදම්, වත්කම් හා බැරකම් පිළිබඳ නිසි පරිදි පොත්පත් හා වාර්තා පවත්වාගෙන යා යුතුය.

1.4 විගණන විෂය පථය (මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම)

සමස්තයක් ලෙස මූල්‍ය ප්‍රකාශන, වංචා සහ වැරදි නිසා ඇති වන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර බවට සාධාරණ තහවුරුවක් ලබා දීම සහ මාගේ මතය ඇතුළත් විගණන වාර්තාව නිකුත් කිරීම මාගේ අරමුණ වේ. සාධාරණ සහතික වීම උසස් මට්ටමේ සහතික වීමක් වන නමුත්, ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනය සිදු කිරීමේදී එය සැමවිටම ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් අනාවරණය කර ගන්නා බවට වන තහවුරු කිරීමක් නොවනු ඇත. වංචා සහ වැරදි තනි හෝ සාමූහික ලෙස බලපෑම නිසා ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවිය හැකි අතර, එහි ප්‍රමාණාත්මක භාවය මෙම මූල්‍ය ප්‍රකාශන පදනම් කර ගනිමින් පරිශීලකයන් විසින් ගනු ලබන ආර්ථික තීරණ කෙරෙහි වන බලපෑම මත රඳා පවතී. ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනයේ කොටසක් ලෙස මා විසින් විගණනයේදී වෘත්තීය විනිශ්චය සහ වෘත්තීය සැකමුසු බවින් යුතුව ක්‍රියාකරන ලදී. මා විසින් තවදුරටත්,

- ප්‍රකාශ කරන ලද විගණන මතයට පදනමක් සපයා ගැනීමේදී වංචා හෝ වැරදි හේතුවෙන් මූල්‍ය ප්‍රකාශනවල ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවීමේ අවදානම් හඳුනා ගැනීම හා තක්සේරු කිරීම සඳහා අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කර ක්‍රියාත්මක කරන ලදී. වරදවා දැක්වීම හේතුවෙන් සිදුවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් සිදු වන බලපෑමට වඩා වංචාවකින් සිදුවන්නා වූ බලපෑම ප්‍රබලවන්නේ ඒවා දුස්සන්ධානයෙන්, ව්‍යාජ ලේඛන සැකසීමෙන්, වේතනාන්විත මහභැරීමෙන්, වරදවා දැක්වීමෙන් හෝ අභ්‍යන්තර පාලනයන් මහභැරීමෙන් වැනි හේතු නිසා වන බැවිනි.
- අභ්‍යන්තර පාලනයේ සඵලදායීත්වය පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීමේ අදහසින් නොවුවද ,අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කිරීම පිණිස අභ්‍යන්තර පාලනය පිළිබඳව අවබෝධයක් ලබා ගන්නා ලදී.
- භාවිතා කරන ලද ගිණුම්කරණ ප්‍රතිපත්තිවල උචිතභාවය, ගිණුම්කරණ ඇස්තමේන්තුවල සාධාරණත්වය සහ කළමනාකරණය විසින් කරන ලද සම්බන්ධිත හෙළිදරව් කිරීම් අගයන ලදී.
- සිද්ධීන් හෝ තත්ත්වයන් හේතුවෙන් සමාගමේ අඛණ්ඩ පැවැත්ම පිළිබඳ ප්‍රමාණාත්මක අවිනිශ්චිතතාවයක් තිබේද යන්න සම්බන්ධයෙන් ලබාගත් විගණන සාක්ෂි මත පදනම්ව ගිණුම්කරණය සඳහා ආයතනයේ අඛණ්ඩ පැවැත්ම පිළිබඳ පදනම යොදා ගැනීමේ අදාලත්වය තීරණය කරන ලදී. ප්‍රමාණවත් අවිනිශ්චිතතාවයක් ඇති බවට මා නිගමනය කරන්නේ නම් මූල්‍ය ප්‍රකාශනවල ඒ සම්බන්ධයෙන් වූ හෙළිදරව් කිරීම්වලට මාගේ විගණන වාර්තාවේ අවධානය යොමු කළ යුතු අතර, එම හෙළිදරව් කිරීම් ප්‍රමාණවත් නොවන්නේ නම් මාගේ මතය විකරණය කළ යුතුය. කෙසේ වුවද, අනාගත සිද්ධීන් හෝ තත්ත්වයන් මත අඛණ්ඩ පැවැත්ම අවසන් වීමට හැකිය.
- මූල්‍ය ප්‍රකාශනවල ව්‍යුහය හා අන්තර්ගතය සඳහා පාදක වූ ගනුදෙනු හා සිද්ධීන් උචිත හා සාධාරණව ඇතුළත් වී ඇති බව සහ හෙළිදරව් කිරීම් ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවල සමස්ථ ඉදිරිපත් කිරීම අගයන ලදී.

හැකිතාක් දුරට හා අවශ්‍ය ඕනෑම විටෙක පහත සඳහන් දෑ පරීක්ෂා කිරීම සඳහා විගණන විෂය පථයද පුළුල් කර ඇත.

- තොරතුරු ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් බලන කළ සමාගමේ කාර්යයන් අඛණ්ඩව ඇගයීමට හැකිවන පරිදි එහි සංවිධානය, පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි විධිමත්ව හා ප්‍රමාණාත්මකව සැලසුම් කර තිබේද යන බව සහ එකී පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි ඵලදායී ලෙස පවත්වාගෙන යනු ලැබේ ද යන බව;
- යම් අදාළ ලිඛිත නීතියකට හෝ සමාගමේ පාලක මණ්ඩලය විසින් නිකුත් කරන ලද වෙනත් පොදු හෝ විශේෂ විධානයකට අනුකූලව, සමාගම ක්‍රියාකර ඇති බව,

- සිය බලතල, කර්තව්‍ය සහ කාර්යයන්ට අනුකූලව කටයුතු කර ඇති බව,
- සම්පත් සකසුරුවම් ලෙස, කාර්යක්ෂම ලෙස සහ ඵලදායී ලෙස කාලසීමාවන් තුළ සහ අදාළ නීතිරීතිවලට අනුකූලව ප්‍රසම්පාදනය කර භාවිතා කර ඇති බව,

1.5 මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීම සම්බන්ධයෙන් වූ විගණන නිරීක්ෂණ

1.5.1 ගිණුම්කරණ අඩුපාඩු

විගණන නිරීක්ෂණය	කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) දේපල, පිරියත හා උපකරණවල ඇතුළත් රු.1,017,000 ක මෝටර් වාහන යන්ත්‍ර උපකරණ යටතේ වැරදි ලෙස ගිණුම්ගත කර තිබුණි.	පිළිතුරු ලබා දී නොතිබුණි.	වත්කම් නිවැරදි කාණ්ඩ යටතේ ගිණුම්ගත කළ යුතු වේ.
(ආ) සමාලෝචිත වර්ෂයේ අවසාන දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ දැක්වෙන වටිනාකම රු.8,290,423 ක් වූ දේපල, පිරියත හා උපකරණවල ඇතුළත් රු.3,500,000 ක් වටිනා බැරට දෙකක් භාවිතයෙන් ඉවත් කර තිබුණද ඒවායේ වටිනාකම් ගිණුම්වලින් ඉවත් කිරීමට කටයුතු කර නොතිබුණි.	පිළිතුරු ලබා දී නොතිබුණි.	වත්කම් ඉවත් කිරීම් නිවැරදි ලෙස ගිණුම්වල ගැලපිය යුතු වේ.
(ඇ) සමාලෝචිත වර්ෂයේ අවසාන දිනට ආපසු ගෙවන කොන්ත්‍රාත් තැන්පතු, ආපසු ගෙවන ටෙන්ඩර් තැන්පතු, තැපැල් ගාස්තු සහ සනීපාරක්ෂක වියදම් ගිණුම්වල ලෙජර ශේෂය හා මූල්‍ය ප්‍රකාශන අනුව ශේෂය අතර රු.503,145 ක වෙනසක් නිරීක්ෂණය විය.	පිළිතුරු ලබා දී නොතිබුණි.	ලෙජර ශේෂය අවසාන ගිණුමේ නිවැරදිව සටහන් කළ යුතු වේ.
(ඈ) වැටුප් අත්තිකාරම් ගිණුමට වැරදි සහගත ලෙස රු.641,032 ක මුදලක් බැර කර තිබීම නිසා එම ගිණුමේ ශේෂය එම වටිනාකමින් අඩුවෙන් දක්වා තිබුණි.	පිළිතුරු ලබා දී නොතිබුණි.	වැටුප් අත්තිකාරම් නිවැරදිව ගිණුම් වල සටහන් කළ යුතු වේ.
(ඉ) ස්ථාවර තැන්පතු පොලී ආදායම ලෙස ලැබුණු රු.180,432 ක වටිනාකම මුදල් ප්‍රවාහ ප්‍රකාශනය තුළ පොලී ආදායම් ලැබීම් ලෙස වාර්තා කර නොතිබුණි.	පිළිතුරු ලබා දී නොතිබුණි.	මුදලින් ලද සෑම ආදායමක්ම මුදල් ප්‍රවාහ ප්‍රකාශනයේ සඳහන් කළ යුතු වේ.
(ඊ) මුදල් ප්‍රවාහ ප්‍රකාශනයේ මූල්‍ය ක්‍රියාකාරකම් යටතේ රු.6,762,291 ක ස්ථාවර තැන්පතු මුදල් කර ගැනීම රු.6,581,859 ක් ලෙස වරදවා දක්වා තිබුණි.	පිළිතුරු ලබා දී නොතිබුණි.	වැරදි නිවැරදි කිරීමට කටයුතු කළ යුතු වේ.

- (උ) සමාලෝචිත වර්ෂයේ දෙසැම්බර් 31 වන දිනට පිළිතුරු ලබා දී නොතිබුණි. ණය ගැතියන් සඳහා අඩමාන සමාගම සතු වූ රු.7,215,786 ක වෙළඳ ණය ගැතියන් සඳහා අඩමාන ණය වෙන් කිරීමක් සිදු කර නොතිබුණි. ණය වෙන් කිරීම නිවැරදිව සිදු කළ යුතු වේ.
- (ඌ) සමාලෝචිත වර්ෂය අවසානයට සමාගමේ පිළිතුරු ලබා දී නොතිබුණි. ණය හිමියන්ට අදාළව ශේෂ ණයහිමි ශේෂය රු.16,081,469 ක් වූ අතර, එම සනාථ ලිපි ලබාගත යුතු වේ. ශේෂය සනාථ කර ගැනීම සඳහා ශේෂ සනාථ ලිපි විගණනයට ඉදිරිපත් නොවූණි.

1.6 නීති, රීති, රෙගුලාසි සහ කළමනාකරණ තීරණ ආදියට අනුකූල නොවීම

නීති, ආදියට	රීති, යොමුව	රෙගුලාසි	අනුකූල නොවීම	කළමනාකාරිත්ව යේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) 1988 අංක 56 දරන අංක 53 දරන සංශෝධිත 1980 දරන 23(අ) වගන්තිය.	සහ 56 දරන පනතින් 1980 අංක 47 දරන ජාතික පාරිසරික පනත වගන්තිය.	2000 අංක 33 දරන පනත 42 (අ) 1 වගන්තිය.	වාහන සේවා කටයුතු සිදු කරන ආයතන විසින් ඊට අදාළව බලපත්‍රයක් ලබා ගත යුතු වුවද, සමාගම මේ දක්වා එම බලපත්‍රය ලබා ගෙන නොතිබුණි.	පිළිතුරු ලබා දී නොතිබුණි.	පාරිසරික බලපත්‍රය ලබා ගැනීමට කටයුතු කළ යුතු වේ.
(ආ) 2000 (අ) 1 වගන්තිය.	සෑම කර්මාන්තශාලාවකම ගිනි නිවන උපකරණ ඒ සඳහා සාදන ලද නියෝගවලට අනුකූලව සපයා තිබිය යුතු නමුත්, සමාගමේ බස් රථවල බොඩි සකසන අංශයේ මෙසේ ගිනි නිවන උපකරණ සවි කර නොතිබුණි.	2006 ප්‍රසම්පාදන මාර්ගෝපදේශ සංග්‍රහය		පිළිතුරු ලබා දී නොතිබුණි.	කර්මාන්තශාලා අභ්‍යාපන අනුව කටයුතු කළ යුතු වේ.
i. 3.4 වගන්තිය			වර්ෂය තුළ එන්ජින් තෙල් හා වාහන සේවා කිරීමට අවශ්‍ය ද්‍රව්‍ය මිලදී ගැනීමට අදාළව මිල ගණන් කැඳවීම සහ තොග ලෙජරයේ සටහන් කිරීම, භාණ්ඩ ලැබීම් පත්‍ර හා බිම් කාඩ් පත්‍ර නඩත්තු කිරීම් කර නොතිබුණි.	පිළිතුරු ලබා දී නොතිබුණි.	නිවැරදි ලෙස මිල ගණන් කැඳවීම් සිදු කිරීම හා ගිණුම්වල සටහන් කිරීම සිදු කළ යුතු වේ.
ii. 4.2 වගන්තිය			ප්‍රධාන ප්‍රසම්පාදන සැලැස්ම හා ප්‍රසම්පාදන කාලසටහනක් පිළියෙල කිරීමට කටයුතු කර නොතිබුණි.	පිළිතුරු ලබා දී නොතිබුණි.	ප්‍රසම්පාදන සැලැස්මක් හා කාලසටහනක් පිළියෙල කළ යුතු වේ.

2. මූල්‍ය සමාලෝචනය

2.1 මූල්‍ය ප්‍රතිඵල

සමාලෝචිත වර්ෂයේ මෙහෙයුම් ප්‍රතිඵලය රු.9,880,554 ක පාඩුවක් වූ අතර ඊට අනුරූප ඉකුත් වර්ෂයේ පාඩුව රු.26,326,283 ක් විය. ඒ අනුව මූල්‍ය ප්‍රතිඵලයෙහි රු.16,445,729 ක වර්ධනයක් නිරීක්ෂණය විය. මෙම වර්ධනයට අනෙකුත් ආදායම්වල රු.19,775,815 ක වැඩිවීම ප්‍රධාන වශයෙන් හේතු වී තිබුණි.

2.2 ප්‍රධාන ආදායම් හා වියදම් විෂයයන්වල ප්‍රවණතා විශ්ලේෂණය

- සමාලෝචිත වර්ෂයේදී මෙහෙයුම් ආදායම පෙර වර්ෂයට සාපේක්ෂව සියයට 5.4 කින් අඩුවී ඇති අතර, විකුණුම් පිරිවැය සියයට 2.3 ක ප්‍රතිශතයකින් අඩු වී තිබුණි.
- සමාගමේ සමාලෝචිත වර්ෂයේදී වෙනත් ආදායම් වටිනාකම පෙර වර්ෂයට සාපේක්ෂව සියයට 1602 කින් වැඩි වී ඇත.

2.3 අනුපාත විශ්ලේෂණය

- සමාලෝචිත වර්ෂයේ ජංගම අනුපාතය 1.79 ක් වූ අතර, ඉකුත් වර්ෂයේ අනුපාතය 3.3 ක් විය.
- සමාලෝචිත වර්ෂයේ දළ ලාභ අනුපාතය සියයට 1.67 ක් වූ අතර, එය ඉකුත් වර්ෂයේ අනුපාතය වන සියයට 5ට සාපේක්ෂව සියයට 3.33 කින් අඩු වී තිබෙන බව නිරීක්ෂණය විය. මෙම පිරිහීමට ප්‍රධාන වශයෙන් ආදායමේ අඩුවීම හේතු වී තිබුණි.

3. මෙහෙයුම් සමාලෝචනය

3.1 අනාර්ථික ගනුදෙනු

විගණන නිරීක්ෂණය	කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
ආයතනය සතු වාහන 07 වෙනුවෙන් සමාලෝචිත වර්ෂයේ අලුත්වැඩියා වියදම රු. 1,390,393 ක් වී තිබුණි. මෙය පසුගිය වර්ෂයට සාපේක්ෂව සියයට 371 ක වැඩි වීමක් වී තිබුණි. නමුත් අලුත්වැඩියා කරන ලද වාහන 02 ක් වර්තමානය වන විට ධාවන තත්ත්වයේ නොමැති බවට විගණනයේදී නිරීක්ෂණය විය.	පිළිතුරු ලබා දී නොතිබුණි.	අලුත්වැඩියා වියදම් කාර්යක්ෂම හා ඵලදායීව කිරීමට කටයුතු කළ යුතු වේ.

3.2 කළමනාකරණ අකාර්යක්ෂමතා

විගණන නිරීක්ෂණය	කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) සමාලෝචිත වර්ෂයේදී සේවකයින් දෙදෙනෙකුට විශ්‍රාම පාරිතෝෂිත මුදල් ගෙවීමට ප්‍රමාද වීම නිසා රු.255,222 ක් අධිභාර ගෙවීමට ඉදිරියේදී නියම වී ඇති අතර, එක් සේවකයකුට පාරිතෝෂිත මුදල් ගෙවීමට ප්‍රමාද වීම හේතුවෙන් රු.157,236 ක අධිභාර මුදලක් ගෙවා තිබුණි.	පිළිතුරු ලබා දී නොතිබුණි.	පාරිතෝෂික මුදල් නියමිත දිනට ගෙවිය යුතු වේ.

3.3 මෙහෙයුම් අකාර්යක්ෂමතා

විගණන නිරීක්ෂණය	කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) සමාලෝචිත වර්ෂයේ බස් රථ අළුත්වැඩියාව තුළින් උපයා ගන්නා ලද ආදායම පසුගිය වසරට සාපේක්ෂව රු.7,110,458 කින් හෙවත් සියයට 5.5 කින් අඩු වී තිබුණි.	පිළිතුරු ලබා නොතිබුණි.	දී ආයතනය තම ප්‍රධාන අරමුණුවලට අනුකූලව කටයුතු කළ යුතු වේ.
(ආ) 2021 වර්ෂය තුළ බස් රථ 62 ක් අළුත්වැඩියාව සඳහා වැඩබිමට ඇතුළත් කර තිබුණද, ඉන් බස් රථ 31 ක් 2022 අප්‍රේල් 26 දින තෙක් අළුත්වැඩියාවන් නිම කළ බවට සාක්ෂි නොවීය. ඒ සඳහා මාස 04 සිට මාස 15 ක් දක්වා කාලයක් වැය කර තිබුණි. එය අළුත්වැඩියාවට ලද බස් සංඛ්‍යාවෙන් සියයට 50 ක ප්‍රමාණයක් වී තිබුණි.	පිළිතුරු ලබා නොතිබුණි.	දී බස් රථවල අලුත්වැඩියා කටයුතු නියමිත දිනට සිදු කිරීමට කටයුතු කළ යුතු වේ.
(ඇ) ටෙන්ඩර් කොන්දේසි අනුව ටෙන්ඩරය හිමිවන තැනැත්තන් අදාළ භාණ්ඩ ඉවත්කර ගැනීමට ප්‍රථම රුපියල් ලක්ෂ 05 ක මුදලක් ආයතනයේ ජංගම ගිණුමේ තැන්පත් කළ යුතු වුවත්, ටෙන්ඩර් ලබා ගත් ටෙන්ඩර්කරුවන් 17 දෙනෙකු රු.8,500,000 ක තැන්පත් සිදුකර නොතිබුණි.	පිළිතුරු ලබා නොතිබුණි.	දී ටෙන්ඩර් කොන්දේසිවලට අනුව කටයුතු කළ යුතු වේ.
(ඈ) සමාගමට අයත් අබලි යකඩ ඇළුම්නියම් හා අනෙකුත් ද්‍රව්‍ය විකිණීම සඳහා කටයුතු සිදු කර තිබුණද, සමාගම ප්‍රසම්පාදන කටයුතු සිදු කිරීමට ප්‍රථම විකිණීමට ඇති අබලි ද්‍රව්‍යවල ප්‍රමාණය හඳුනාගෙන නොතිබුණි. ඒ අනුව සමාලෝචිත වර්ෂය තුළදී රු.11,535,238 ක් වටිනා අබලි යකඩ හා ඇළුම්නියම් අලෙවි කරනු ලැබුවද, විකිණූ ප්‍රමාණයන්ගේ නිවැරදිතාවය පිළිබඳව විගණනයේදී තහවුරු කර ගැනීමට නොහැකි විය.	පිළිතුරු ලබා නොතිබුණි.	දී නිසි ක්‍රමවේදයකට අනුව ප්‍රසම්පාදන කටයුතු සිදු කළ යුතු වේ.

3.4 නිෂ්කාර්ය හෝ උාන උපයෝජිත දේපල, පිරිසත හා උපකරණ

විගණන නිරීක්ෂණය	කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
සමාලෝචිත වර්ෂයේ දෙසැම්බර් 31 දින මිලදී ගත් රු. 7,230,000 ක් වටිනා Spray booth 3D wheel alignments body kit machine යන්ත්‍ර 03 ක් ක්‍රියාත්මක කළ හැකි සේවකයන් පුහුණු නොකිරීම හේතුවෙන් විගණන දින දක්වා භාවිතයට නොගෙන නිෂ්කාර්යව පැවතුණි.	පිළිතුරු ලබා නොතිබුණි.	දී සේවකයන් පුහුණු කර වත්කම් ප්‍රයෝජනයට ගැනීමට කටයුතු කළ යුතු වේ.

3.5 ප්‍රසම්පාදන කළමනාකරණය

විගණන නිරීක්ෂණය

සමාලෝචිත වර්ෂය තුළදී රු.571,216,224 ක් වටිනා බස් රථ අමතර කොටස් අළුත්වැඩියාව ගරාජය හා සේවා මධ්‍යස්ථාන යනාදී ස්ථාන සඳහා 2006 ප්‍රසම්පාදන මාර්ගෝපදේශ සංග්‍රහයේ 3.2 වගන්තිය අනුව ජාතික තරඟකාරී ලංසු කැඳවීමකින් තොරව පුද්ගලික සමාගම් වෙතින් මිලදී ගෙන තිබුණි.

කළමනාකාරීත්වයේ අදහස් දැක්වීම

පිළිතුරු ලබා දී නොතිබුණි.

නිර්දේශය

ප්‍රසම්පාදන මාර්ගෝපදේශ සංග්‍රහයට අනුව කටයුතු කළ යුතු වේ.

3.6 මානව සම්පත් කළමනාකරණය

විගණන නිරීක්ෂණය

2021 දෙසැම්බර් 31 දිනට සමාගමේ අනුමත කාර්යය මණ්ඩලය 121 ක් වූ අතර, තත්‍ය සේවක සංඛ්‍යාව 106 ක් විය. සමාගම් කළමනාකරණයට සම්බන්ධිත ප්‍රධානතම තනතුර වූ සාමාන්‍යාධිකාරී තනතුර සඳහා බඳවා ගැනීමක් ආයතනය ආරම්භයේ පටන්ම සිදු කර නොතිබුණි. තවද, කාර්ය සාධනයට අදාළ වන අනුමත වූ කර්මාන්තශාලා ඉංජිනේරු තනතුරද කොන්ත්‍රාත් පදනමෙන් බඳවා ගෙන තිබුණි. සමාගමේ තනතුරු 05 ක් සඳහා දීර්ඝ කාලීනව ආවරණ පත්වීම් ලබා දී තිබූ අතර, එම තනතුරු සඳහා ස්ථිර නිලධාරීන් බඳවා ගැනීමට කටයුතු කර නොතිබුණි. සමාගමේ වැඩ මූලික (ෆෝමන්) තනතුරු 06 ක් අනුමතව පැවතියද ඉන් 05 ක් මේ දක්වා පුරප්පාඩුව පැවතුණි.

කළමනාකාරීත්වයේ අදහස් දැක්වීම

පිළිතුරු ලබා දී නොතිබුණි.

නිර්දේශය

අනුමත තනතුරු සඳහා සේවකයින් බඳවා ගැනීම් නිසි පරිදි සිදු කළ යුතු වේ.